

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කිතුල් සංවර්ධන මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනතේ, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු ය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07හි 69 ඡේදය ප්‍රකාරව මණ්ඩලය විසින් 2022 අප්‍රේල් මස මිලදී ගත් එකතුව රු. 378, 891ක් වූ ලී බඩු හා සවි කිරීම් වලට අදාළව අවශ්‍ය ක්ෂය වෙන්කිරීම් මූල්‍ය ප්‍රකාශනවල සලකා නොතිබුණි.	පිළිගනිමි. 2023 වර්ෂයේ සිට මූල්‍ය තත්ව ප්‍රකාශනය පිළියෙල කර ඇත	ප්‍රමිත ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළියෙල කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 දෙසැම්බර් මසට අදාළ එකතුව රු. 631,236ක් වූ වියදම් 2023 වර්ෂයේ ගෙවා තිබුණද 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ ඒ සඳහා වෙන් කිරීම් කර නොතිබුණි.	පිළිගනිමි. 2023 වර්ෂයේ ගිණුම් සඳහා අදාළ ගැලපීම් සිදුකර ඇත.	වියදම් සඳහා ගැලපීම් කාලෝචිතව සිදු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති භාණ්ඩාගාර ලේකම්ගේ අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය හා	2022 හා 2024 වර්ෂ සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කර තිබුණද චක්‍රලේඛය ප්‍රකාරව ව්‍යාපාරික	මෙම මණ්ඩලය විසින් 2022- 2024 සංයුක්ත සැලැස්මක් සකස් කර ඇත. ඒ සඳහා රේඛීය	යොමුගත චක්‍රලේඛය ප්‍රකාරව උපායමාර්ගික සැලැස්ම සකස්

ඊට අනුකූලව නිකුත් කළ ආයතනික යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශය	ක්‍රියාකාරකම්වල අවසන් ප්‍රතිඵලය ඇගයීම සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක හඳුනාගෙන නොතිබුණු අතර සැලැස්මේ දක්වා ඇති කාලපරිච්ඡේදය සඳහා සාරාංශගත පුරෝකථන මූල්‍ය ප්‍රකාශනද ඇතුළත් කර නොතිබුණි. උපායමාර්ගික සැලැස්ම සඳහා චක්‍රලේඛය ප්‍රකාරව අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියද ලබාගෙන නොතිබුණි.	අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන නැත.	කර අනුමත කරගත යුතුය.
---	---	--	-----------------------------

(ආ) 2021 නොවැම්බර් 16 දිනැති අංක පීර්ඩ් 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.6 වගන්තිය	ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2022 වර්ෂයට අදාළ ගිණුම් විගණනයට ඉදිරිපත් වූයේ 2025 මාර්තු 20 දින වන අතර එහි ප්‍රමාද කාලය වර්ෂ 02 ක් වේ.	මූල්‍ය ප්‍රකාශන වල පවතින අඩුපාඩු නිවැරදි කර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාද විය.	මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තා නියමිත දිනට විගණනය සඳහා ඉදිරිපත් කළ යුතුය.
---	---	--	---

2. මෙහෙයුම් සමාලෝචනය

කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමට අදාළ 2021 මාර්තු 17 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව මණ්ඩලයෙන් ඉටු කිරීමට අපේක්ෂිත ඉඩම්වල කිතුල් වගා කිරීම සඳහා සහය ලබාදීම, ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම, කිතුල් වගාවන් සිදු කරන ඉඩම්වල සත්ව පාලනයේ නියැලීම ප්‍රවර්ධනය කිරීම, කිතුල්	අවම කාර්ය මණ්ඩලයක් පැවතීම හේතුවෙන් ගැසට් පත්‍රයෙන් අපේක්ෂිත සියළු කාර්යයන් ඉටු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇත.	කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමේ මූලික අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

වගාවන්වල පොල් සහ අනෙකුත්
හෝග වගා කිරීම සම්බන්ධ
ප්‍රවලිත කිරීම හා ප්‍රවර්ධනය
කිරීම සහ කිතුල් නිෂ්පාදන
නිපදවීම සහ ඒ පිළිබඳ සහය
ලබාදීම හා ප්‍රවර්ධනය යන
කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය
ක්‍රියාමාර්ග මේ දක්වා ගෙන
නොතිබුණි.

- (ආ) 2022 වර්ෂය තුළ කිතුල් ව්‍යවසායකයින් 20 දෙනෙකුට GMP සහ SLS සහතික ලබා ගැනීමට හා අදාළ තාක්ෂණයන් සහ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ප්‍රවර්ධනය කිරීමට මූල්‍යාධාර සැපයීම, මෙරට කිතුල් ගස් ප්‍රමාණය වැඩිකර වාණිජ මෙහෙයුමක් ලෙස පරිවර්තනය කිරීම සඳහා තවත් සංවර්ධනය යන කාර්යයන් වෙනුවෙන් රු.8,550,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණද ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබුණු අතර එම මුදලින් රු.7,750,000ක් හෙවත් සියයට 90 ක් ඉතිරි වී තිබුණි.
- (ඇ) 2022 ක්‍රියාකාරී සැලැස්ම අනුව කිතුල් නිෂ්පාදකයන් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සහ නව වෙළඳපොළක් හඳුන්වා දීම යන කාර්යයන් දෙකට අදාළව රු.17,000,000 ක් වෙන් කර තිබුණද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු අතර 2023 වර්ෂයේදී අපේක්ෂිත ආදර්ශ කිතුල්වතු ස්ථාපිත කිරීමද සිදු කර නොතිබුණි.
- (ඈ) 2021 වසරේ කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටු වීම සිදුකල බැවින් ප්‍රාදේශීය මට්ටමින් කිතුල් ගොවීන් හඳුනා ගැනීම හා අවශ්‍ය පහසුකම් සැපයීම, කිතුල් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැත. සුදුසු බීජ ප්‍රභේද ලබා ගැනීමට තවත් භීමියන්ට දන්වා තිබුණද අවාරයේ (Off Season) මල් සොයා ගැනීමට අපහසු වීම මත කිතුල් ගස් ප්‍රමාණය වැඩි කර වාණිජ මෙහෙයුමක් ලෙස පරිවර්තනය කිරීම සඳහා තවත් සංවර්ධනය කිරීමට නොහැකි වී ඇත.
- (ඉ) 2021 වසරේ කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටු වීම සිදුකල බැවින් ප්‍රාදේශීය මට්ටමින් කිතුල් ගොවීන් හඳුනා ගැනීම හා අවශ්‍ය පහසුකම් සැපයීම, කිතුල් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීම සිදු නොවීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැත එසේම මෙතෙක් ආරම්භ කර නොමැති හෝ බැඳීම් ඇතිකර ගෙන නොමැති ව්‍යාපෘති තාවකාලිකව අත්හිටු වීමට ජාතික අයවැය වක්‍රලේඛ 3/2022න් ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාත්මක කර නොමැත. එසේම ආදර්ශ කිතුල්වතු ව්‍යාපෘතියට සුදුසු ඉඩමක් ලබා ගැනීමටද නොහැකි විය.
- (ඊ) කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන්ගත එළි දැක්වීම ඇතුළු කිතුල් සංවර්ධනයට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් කිහිපයක් ඇතුළත් වැඩසටහනක් 2022 කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි පළායිතාවය ඉහළ නැංවීමට හැකි වන පරිදි වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.

සැප්තැම්බර් 29 දින ගාල්ලේදී පවත්වා ඒ වෙනුවෙන් රු.4,052,850ක් වියදම් දරා නිවුණද සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ප්‍රාදේශීය මට්ටමින් මණ්ඩලයේ කාර්යයන් ව්‍යාප්ත කිරීම හා කිතුල් ගොවි සමිති පිහිටුවීම සිදු වී නොමැති බැවින් ඒ තුළින් ආයතනයේ ඵලදීයත්ව වැඩිකිරීමට ප්‍රමාණාත්මක දායකත්වයක් ලැබී නොතිබුණි.	සංවර්ධන මණ්ඩලයේ කාර්යයන් ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සිදු කළ යුතු වූ ප්‍රධාන කාර්යයක් විය. ඒ සඳහා මෙම වැඩසටහන පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් වූ අතර මේ තුළින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි කාර්යයන් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය දත්ත පද්ධතියක් සකස් කර ගැනීමට හා ක්ෂේත්‍රයේ සංවර්ධනයට අඩිතාලමක් දමා ගැනීමට පිටුවහලක් වී ඇත.
---	---

3. කාර්ය මණ්ඩල පරිපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කිතුල් සංවර්ධන මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලය තුළ පවතින අභ්‍යන්තර විගණක තනතුර, පර්යේෂණ හා සංවර්ධන සහකාර තනතුරු 15ක් හා කළමනාකරණ සහකාර තනතුරු 09ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට පුරප්පාඩු වී පවතින බැවින් හා සාමාන්‍යාධිකාරී හා සහකාර/නියෝජ්‍ය කළමණාකරු තනතුරු 4ක වැඩබලන නිලධාරීන් විසින් රාජකාරී ඉටු කරන බැවින් අත්‍යාවශ්‍ය තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට මණ්ඩලය විසින් කටයුතු කර නොතිබුණි.	මෙම මණ්ඩලය 2021 වර්ෂයේ ආරම්භ වී ඇති අතර ඉන් අනතුරුව වරින් වර මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛ ප්‍රකාරව 2022 වර්ෂය අවසාන වන විට බඳවා ගැනීම් සිදු කිරීමට නොහැකි වී ඇත. 2023.11.22 දිනැතිව ලද අනුමැතිය මත 2024 වර්ෂය වන විට කළමනාකරණ සහකාර(තාක්ෂණික නොවන) නිලධාරීන් 5 දෙනෙකු බඳවා ගන්නා ලදී.	මණ්ඩලයේ කාර්යයන් නිසි ලෙස ඉටු කරවා ගැනීමට අත්‍යාවශ්‍ය තනතුරු සඳහා බඳවාගැනීම් නොපමාව සිදු කළ යුතුය.